



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව
වාග්විද්‍යා අධ්‍යයන අංශය, මානවශාස්ත්‍ර පීඨය
විශ්වවිද්‍යාල ප්‍රවේශය 2019/2020

අභියෝග්‍යතා පරීක්ෂණය

ශාස්ත්‍රවේදී (ගෞරව) භාෂා පරිවර්තන අධ්‍යයන උපාධි පාඨමාලාව

ශාස්ත්‍රවේදී (ගෞරව) භාෂා පරිවර්තන අධ්‍යයන උපාධි පාඨමාලාව

වාග්විද්‍යාව, භාෂා පරිවර්තන ක්‍රම, දෙවන බසක් ලෙස දෙමළ යන විෂයයන් ඉගැනවීම පිළිබඳ විශිෂ්ට කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අංශය 'ශාස්ත්‍රවේදී (ගෞරව) භාෂා පරිවර්තන අධ්‍යයන' නමින් උපාධි අපේක්ෂකයන් සඳහා පාඨමාලාවක් ඉදිරිපත් කරයි.
එය,
* සිව් අවුරුදු වෘත්තීය පාඨමාලාවක් වන අතර, ශ්‍රී ලංකාවේ ජාතික භාෂා අවශ්‍යතා සපුරාලීමේ ක්‍රියාමාර්ගයෙහි කොටසක් ද වේ.
* පාඨමාලාව තුළ ත්‍රිභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන අතර එහි අරමුණ උපාධි අපේක්ෂකයන්ට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙහි ප්‍රවීණතාව ලබා දීමක්, මව් බස පිළිබඳ කුසලතා වර්ධනය කිරීමක් ය.
පාඨමාලාව සැලසුම් කොට ඇත්තේ ඉහළ යමින් පවතින ප්‍රායෝගික භාෂා පරිවර්තකයන් පිළිබඳ ඉල්ලුම සපුරා ලීම සඳහා ය. එය ඉංග්‍රීසි බසින් සිංහල බසට පරිවර්තනය පුහුණු කිරීමෙන් ඇරඹෙන අතර, පාඨමාලා කාලය අවසන් වන විට සිංහල බසින් ඉංග්‍රීසි බසටත් දෙමළ බසින් සිංහල බසටත් පරිවර්තනය කිරීමේ හැකියාව උපාධි අපේක්ෂකයන්ට ලබා දීම අපේක්ෂිතය. ප්‍රායෝගික පරිවර්තන කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ආයතනික පුහුණුවක් ද ඊට ඇතුළත් කෙරේ. මේ පිළිබඳ උනන්දුවක් දක්වන අපේක්ෂකයන් භාෂා ප්‍රවීණතාව ඇගයෙන අභියෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය. ඒ සඳහා පහත දැක්වෙන සැලැස්මට අනුකූලව සකසා ගත් ඉල්ලුම් පතක්, පහත දැක්වෙන ලේඛන පිටපත් ද සහිතව තැපැල් මගින් කැලණිය විශ්වවිද්‍යාලයට එවීම අපේක්ෂිතය.
අපේක්ෂකයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කළ 'ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය - 2019/2020' අත් පොතෙහි අංක 2.2.8 සහ 2.2.8.28 යටතේ දැක්වෙන අවම සුදුසුකම් සපුරා සිටිය යුතුය. ඊට අමතරව, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයදුම්පත් ඉදිරිපත් කළ අපේක්ෂකයන් යටෝක්ත අභියෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට එහි අවම නිර්ණායක සපුරාලීම අපේක්ෂා කෙරේ.
පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලූ අපේක්ෂකයෝ අභියෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීමට සුදුසුකම් ලබති.
(අ) 2019 වර්ෂයේ අ.පො.ස. (උ/පෙ) විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අත්පොතෙහි උක්ත 2.2.8 හා 2.2.8.28 ඡේදයන්ට අනුකූලව කවර හෝ විෂය ධාරාවකින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබීම.

අභියෝග්‍යතා පරීක්ෂණය

අයදුම්කරුවන් පහත දැක්වෙන ආකෘතියට අනුව A4 ප්‍රමාණයෙන් පිළියෙල කළ අයදුම්පත් 2020 ජූලි මස 06 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් නියෝජ්‍ය ලේඛකාධිකාරී/විභාග, කැලණිය විශ්වවිද්‍යාලය, දළුමාන, කැලණිය යන ලිපිනයට එවිය යුතුය. ලියුම් කවරයේ වම් කෙළවරේ 'ශාස්ත්‍රවේදී (ගෞරව) භාෂා පරිවර්තන අධ්‍යයන' යනුවෙන් සඳහන් කළ යුතු අතර ඉල්ලුම් පත්‍රය සමඟ පහත දැක්වෙන ලේඛන ද අමුණා තිබිය යුතුය.

- I) කැලණිය මහජන බැංකුවේ අංක 055-1001-30667553 දරන ගිණුමට රු.1,000/- ක් බැර කොට ලබාගත් බැංකු රිසිට් පත.
II) විදුහල්පති හෝ සාමදාන විනිශ්චයකාරයකු විසින් සිය නිල මුද්‍රාව තබා සහතික කරන ලද අ. පො. ස. (උ/පෙළ) 2019 "Z" අගය සහිත ප්‍රතිඵල සහතිකය
III) ඉහත ලේඛනවල හා ඉල්ලුම් පත්‍රයේ තම නම සඳහන් වන ආකාරයේ වෙනසක් ඇතොත්, එකී වෙනස් නම්වලින් හැඳින්වෙන තැනැත්තා/තැනැත්තිය එක් අයෙකු බව තහවුරු කෙරෙන දිවුරුම් ප්‍රකාශයක්.

අදාළ නිර්ණායක හා අවශ්‍යතා සම්පූර්ණ නොකළ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ.
පරීක්ෂණය පැවැත්වෙන දිනය අදාළ අයදුම්කරුවන්ට පසුව දැනුම් දෙනු ලැබේ. මෙම පරීක්ෂණයේ අරමුණ අපේක්ෂකයන්ගේ සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණතාව ඇගයීමයි.

ලේඛකාධිකාරී,
කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය
2020 ජූනි 08

UNIVERSITY OF KELANIYA, SRI LANKA
Aptitude Test
B.A.(Honours) Degree in Translation Studies – 2019/2020
(Please fill in English using BLOCK letters)
1. Full Name of Candidate (Mr. / Ms):
2. Surname of Candidate with Initials:
3. National ID No:
4. Permanent Address:
5. Telephone No: Residence:- Mobile:-
6. E-mail Address :
7. District in which the candidate sat for the G. C. E. (A/L) Examination 2019:
8. Results at the G. C. E. (A/L) Examination 2019:
A/L Index No: Z - Score: [] [] [] []
Subject Grade Subject Grade
i. _____ iii. _____
ii. _____ iv. _____
9. G. C. E. (O/L) Examination: Year [] [] [] []
Results for: Sinhala [] English []
I certify that the above particulars submitted by me are true and accurate.
Date Signature of Applicant
Note:
i. Please ensure that you include (a) Deposit slip for Rs. 1000/- (b) Certified result copies of G.C.E. (A/L) 2019 and Z - Score (c) Affidavit, if documents carry a different name, in your application.
ii. Make sure you include your preference for B.A.(Honours) Degree in Translation Studies in your application for admission to the University Grants Commission.